

අමාලි ලියනගේ

2012 - 2013 අයවැය පසුගියදා හිඳුන් විය. රජය පොරොන්දු වූ පරිදි ඩොලර් බිලියන 1.5 ක අයවැය අතිරේකයක් තබා ගැනීමට හානිදාගාරක Wayne Swan සමත් විය. බොහෝ දෙනාගේ මතය පරිදි මෙම අයවැය අඩු ආදායම් ලබන පවුල් සඳහා විශාල වශයෙන් පිටුවහලක් වියහැකි අයවැයකි. නමුත් පොදු ව්‍යාපාරික ප්‍රජාව තුළ කිසියම් වූ බලාපොරොත්තු කඩ වූ ස්වරූපයක් දක්නට ලැබේ. එයින් පසු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් සඳහා විශාල බදු සහන කීපයක්ම මෙම අයවැය තුළින් ලබාදීමට තීරණය කර ඇතත්, පොදුවේ සමානම බදු අනුපාතය පොරොන්දු වූ පරිදි අඩුකර නොතිබීම නිසා ව්‍යාපාරික ප්‍රජාවගේ අප්‍රසාදයට මූලිකම හේතුව වී ඇත.

කෙසේ වුවත්, මෙවර අයවැය දෙස විමර්ශනාත්මකව බැලීමේදී පහත සඳහන් සුවිශේෂීතාවන් හඳුනාගත හැකි වේ.

1 පුද්ගලයන් හා පවුල් සඳහා වූ බලපාන බදු කරුණු (Individual & Family tax matters)

ආදායම් බදු ගෙවීම ආරම්භකිරීමේ සීමාව (Tax Free Threshold) තුන් ගුණයකින් වැඩිකර ඇත. එනම්, ඔබගේ ආදායම් ඩොලර් 18,000 කට වඩා වැඩිනම් පමණක් ඔබ ආදායම් බදු ගෙවීමට යටත් වේ. දැනට මෙම සීමාව ඩොලර් 6,000ක් වන අතර 2012 - 12 බදු වර්ෂයේ සිට මෙම සීමාව ඩොලර් 18,000 දක්වා වැඩිකර ඇත.

2 පාසල් ගත වශයේ සිටින දරුවන් සඳහා බෝනස් මුදලක් ලබාදීම (School kids Bonus)

භව බදු වර්ෂයේ සිට පාසල් ගත වශයේ දරුවන් සඳහා භව බෝනස් මුදලක් ලබා දීමට තීරණය කර ඇත. එම බෝනස් මුදල ප්‍රාථමික ආයතනේ එක් දරුවෙකු සඳහා වසරකට ඩොලර් 410කුත්, ද්විතීයික ආයතනේ සිටින එක් දරුවෙකු සඳහා වසරකට ඩොලර් 810කුත් වශයෙන් ලබාදෙනු ඇත. මෙම ගෙවීම් සඳහා සුදුසුකම් ලැබීමට අදාළ පවුලට පවුල් බදු සහන (Family Tax Benefit A) ලැබෙන පවුලක් වීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

මෙම School kids Bonus මුදල ලබාදීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ මෙම පුළු මාසයේ සිට අයකිරීමට නියමිත Carbon tax නිසා ඉහල යන ජීවන වියදමට ඔරොත්තු දීම සඳහා පවුල්වලට යම්කිසි රක්කලක් ලබාදීමයි. නමුත් මෙම භව බෝනස් ක්‍රමය හඳුන්වාදීමත් සමගම 2012 - 13 බදු වර්ෂයේ සිට Education tax refund ක්‍රමය අහෝසි කර ඇත.

3 පවුල් බදු සහන (Family tax benefit A) වැඩිකිරීම

පවුල් බදු සහන සැලකිය යුතු මට්ටමකින් වැඩිකර ඇත. ඒ අනුව සුදුසුකම් ලබන එක දරුවෙකු සඳහා / 300 කිනුත්, සුදුසුකම් ලබන දරුවන් දෙදෙනෙකු සිටින පවුල් සඳහා / 600 කිනුත් එම බදු සහන වැඩිකර ඇත. කෙසේවෙතත්, එම බදු සහනය වසර 18 අඩු දරුවන් සඳහා පමණක් සීමා කර ඇත. මෙම සහනය 2013 ජූලි 01 සිට ක්‍රියාත්මක වේ.

4 විදේශ ගමන්වලදී රාජ්‍ය ගෙවීම් රඳවාගත හැකි කාලය සීමා කර ඇත. විදේශ ගමන්වල තිරිතවන පුද්ගලයන්ට ඔවුන්ගේ රාජ්‍ය ගෙවීම් රඳවාගත හැකි කාලය සති 13 සිට සති 6 දක්වා අඩුකර ඇත. මෙය විශේෂයෙන් ආදායම් සහන (Income Support) පවුල්වලට කරන ගෙවීම් (Family Payment) වලට බලපානු ඇත. කෙසේ වෙතත් වයස්ගත විශ්‍රාම වැටුප (The Age Pension) සඳහා මෙම නීතිය බලපාන්නේ නැත.

ව්‍යාපාරික සඳහා බලපාන මූලික බදු කරුණු (Business Tax Matters)

1 මෙවර අයවැයෙන් ප්‍රධාන වශයෙන් පුළු පරිමාණ කර්මාන්ත සඳහා සුවිශේෂ වූ වූ බදු සහනයක් ලබා දී තිබේ. එනම් කිසියම් වූ පුළු පරිමාණ කර්මාන්තයක් සඳහා / 6000 වඩා අඩුවෙන් වැයකර මිලදී ගන්නා සියළුම අඩුකිරීමට සුදුසුකම් ලබන වත්කම් සඳහා එකවර බදු අඩුකර (Tax deduction) ගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙය පුළු පරිමාණ ව්‍යාපාරික සඳහා ඉතා



මෙවර ඩිස්ට්‍රිබියානු අයවැය අපට බලපාන්නේ කෙසේද

සහනදායී බදු පහසුකමක් වේ.

2 පුළු පරිමාණ ව්‍යාපාරික වල බදු අලාභයක් ඇතොත් එම අලාභය ඩොලර් මිලියන 5 දක්වා පසුගිය වසරවල බදු ලාභයක් තුළින් අයකරගැනීමට අවස්ථාව සලසා දී ඇත. මෙම සහනය පුළු පරිමාන්තකරුවන්ගේ පැවැත්ම සඳහා ඉතා විශාල පිටුවහලක් වනු ඇත.

3 ඉහත සියළුම සහනයන් පුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීම මෙවර අයවැය පුළු ව්‍යාපාරිකයන් අතර ප්‍රශංශනීය කරවන අතර සමස්ථයක් වශයෙන් සියළුම ව්‍යාපාරිකයන් ඉවිච්ඡාගන්වීමට පත්කරවන හැටියක්ද සිදු වී ඇත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ රජය පොරොන්දු වූ පරිදි සමානම බදු අනුපාතය අඩු කිරීමට අසමත්

වීමයි. එම නිසා බොහෝ විවාරකයන් මෙම අයවැය බිඬට කරා කල අයවැයක් මිස ආර්ථික ස්ථායීතාව නොසලකා හැර අයවැයක් ලෙස හඳුන්වා දෙයි.

පොදු බදු කරුණු (Business Tax Matters)

1 පාසල් හා විශ්වවිද්‍යාලවල ගණිත හා විද්‍යා විෂයයන් දිරිගැන්වීම සඳහා ඩොලර් මිලියන 54 වෙන්කර ඇත.

2 ජාතික ආබාධිතයන්ගේ රක්ෂණ ආවරණ ක්‍රමය (National Disability Insurance Scheme) නාමි සඳහා ඩොලර් බිලියනයක් ඊළඟ වසර 4 සඳහා වෙන් කිරීමට

3 පොදු දත්ත වෛද්‍ය සේවාවන් සඳහා මිලියන 515 ක් වෙන් කිරීම.

4 මිලියන 234ක් වැයකර අතිරේක පරිගණක ගත වෛද්‍ය දත්තයන් ගොනුකර තැබීමට කටයුතු කිරීම.

5 වැඩිහිටි නිවාසවල සේවය කරන ශ්‍රමිකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදීමට හා වඩා යහපත් ගෙවීම් ක්‍රමයක් ඇතිකිරීමට ඩොලර් මිලියන 1.2 ක් ඊළඟ වසර 5 සඳහා වෙන්කිරීම.

6 රැකියා පුහුණුව සඳහා මිලියන 101ක් වෙන්කිරීම

7 වැඩිහිටි ශ්‍රමිකයන් රඳවා ගැනීමට මිලියන 61ක් වෙන්කිරීම

A free glass of milk and an egg to lessen malnutrition: Heavenly gift to school children



It is great and adorable too for the government of Sri Lanka to give school-going children a free glass of milk and an egg during their recess to reduce the impact of malnutrition now prevalent among children, who would be the masters of tomorrow, to enhance and strengthen their immune system, and be able to complete their studies most successfully and become productive and healthy citizens.

It is, no doubt, paradoxical that, in a country that experiences no significant food shortages and provides extensive free maternal and child health services throughout the country, malnutrition affects nearly one-third of children and one-fourth of women, according to UNICEF sources.

This may perhaps be attributed to inadequate dietary intake to knowledge, and cultural and religious attitudes towards the use of health services and certain items of available food.

Malnutrition is considered as the main factor that prevents reaching the full potential for growth and development of humans.

It is an accepted fact that a hungry mind cannot concentrate and a hungry body loses energy.

Children who are suffering from malnutrition become vulnerable to disease as a result of a weak immune system that is hardly strong enough to fight back common diseases such as measles and diarrhoea.

It is reported that, world-wide, almost 11 million children die before they reach the age of five and more than half die because of malnutrition.

Malnutrition is the condition that develops when the body does not get the right amount of the vitamins, minerals and other nutrients it needs to maintain healthy tissues and organ function.

Protein-energy malnutrition and micronutrient (vitamins and minerals) deficiencies are the two types of malnutrition.

Lack of protein and food which provides energy is the main issue that often arises in deliberations when world hunger is discussed.

Lack of calories and protein needed for the development and maintenance of muscles is considered as a lethal form of malnutrition.

The World Health Organisation (WHO) estimates that one out of three people in developing countries are affected by vitamin and mineral deficiencies.

Lack of vitamin A causes night blindness and body's resistance to disease and iron deficiency anaemia, and iodine deficiency affects mental health, leading to mental retardation.

The food values of cow's milk and eggs cannot be overemphasised as they count for the overall growth and development of humans especially at a younger age.

Milk is the richest source of calcium which helps build strong bones and healthy teeth. Milk is also naturally packed with essential vitamins like A B2 B3 B6 B12 D E K and minerals such as magnesium, phosphorus, potassium, zinc and selenium.



Dr. Mathu H. Liyanage
PhD, M.Litt, BA (Hons)

The main types of milk proteins are the casein and the whey proteins. They make up to 80% and 20% of the protein content of cow's milk respectively.

An egg is said to contain vitamins A B (especially b12) D E K, and minerals sodium, potassium, calcium, magnesium, iron and zinc.

Though belated as a result of the calamitous situation in the country over 30 years of civil strife, the government has to be complimented for the introduction of these healthy, health measures to improve the lot of school-going children.

These measures will also be of tremendous benefit to cattle and poultry farmers ensuring them a strong and solid market and also to the allied subsidiary industries connected with these farming activities.